



ශ්‍රී ලංකා නීතිඥ සංගමය
இலங்கைச் சட்டத்தரணிகள் சங்கம்
BAR ASSOCIATION OF SRI LANKA

2021 ජූලි 10 දින.

වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා,
 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්,
 සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව,
 කොළඹ 10.

චන්දන වික්‍රමරත්න මහතා,
 පොලිස්පති,
 පොලිස් මූලස්ථානය,
 කොළඹ 01.

මහත්මයාණෙනි,

සාමකාමී උද්ඝෝෂණවල නියුතු පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සහ නිරෝධයනය කිරීම

කොවිඩ්-19 සම්බන්ධ සෞඛ්‍ය රෙගුලාසි උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් බව පවසමින් විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම හා රඳවා තැබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය දැඩි අවධානය යොමුකර තිබේ.

මෙම අත්අඩංගුවට ගැනීම් සිදුවන්නේ පොලිස් මාධ්‍ය අංශය විසින් අංක PMD/PR/845/21 යටතේ 2021 ජූලි 06 දින නිකුත් කරන ලද ලිපියකින් පසුවයි. යොමු අංක DDG(PHS)1/DO2/7/13/2017/20 යටතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පොලිසිය වෙත යොමුකරන ලද ලිපියක උපුටාගැනීමක් එම ලිපියෙහි ඉදිරිපත් කරනු ලැබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් එම ලිපිය නිකුත් කරන ලද දිනය හෙළිදරව් කර නැත.

පසුගිය දින කීපය තුළදී පොලිසිය විසින් විවිධ ප්‍රශ්න සම්බන්ධයෙන් උද්ඝෝෂණවල යෙදුණු පුද්ගලයන් රැසක් අත්අඩංගුවට ගෙන ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි ඉතා වැදගත් මූලික මානව හිමිකම් තුනක් මහජන උද්ඝෝෂණ සමග සම්බන්ධ වේ. ඒවා නම්, භාෂණයේ නිදහස, සාමකාමී රැස්වීමේ නිදහස සහ සංවිධානය වීමේ නිදහසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(අ), (ආ) සහ (ඇ) ව්‍යවස්ථා වලින් එම අයිතිවාසිකම් තහවුරු කර තිබේ. මහජන විරෝධතා මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10වන ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන සිතීමේ නිදහසද ශක්තිමත් කරනු ලැබේ. 14(1) ව්‍යවස්ථාව මගින් තහවුරු කර තිබෙන අයිතීන් මහජන සෞඛ්‍යය හේතු මත සීමා කළ හැකිය. එහෙත්, එම සීමාකිරීම් සිදුකළ යුත්තේ නීති මගින්ය. සාක්ෂාත් කරගැනීමට අපේක්ෂිත අරමුණු සමග ඒවා සම්බන්ධ විය යුතු අතර සීමාකිරීම් සාධාරණ විය යුතුය.



ශ්‍රී ලංකා නීතිඥ සංගමය
இலங்கைச் சட்டத்தரணிகள் சங்கம்
BAR ASSOCIATION OF SRI LANKA

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද මෑතකාලීන සෞඛ්‍ය මාර්ගෝපදේශ ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් අධ්‍යයනය කරන ලදී. එම මාර්ගෝපදේශ මගින් ඇතැම් ගෘහස්ථ හා එළිමහන් ක්‍රියාකාරකම්වලට අවසර ලබාදෙයි. සම්බන්ධ මධ්‍යස්ථාන, සුපිරි වෙළඳසල් සහ අවන්හල් පවත්වාගෙන යාම හා තවත් කරුණු එහි අඩංගු වේ. මත්පැන්හල් විවෘත කිරීම සහ එළිමහනේ ව්‍යායාම කිරීම හා දිවීම සඳහා ද එමගින් අවසර ලබාදී තිබේ. එම මාර්ගෝපදේශ මගින් මහජන විරෝධතා හෝ එළිමහන් රැස්වීම් තහනම් ක්‍රියා ලෙස නම්කර නැත.

කෙසේ වෙතත්, පොලිස් මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද ඉහත සඳහන් කරන ලද මාධ්‍ය නිවේදනයෙහි සඳහන් වන පරිදි, කෝවිඩ්-19 පැතිරීම හේතුවෙන් මහජන රැස්වීම් සහ මහජනතාව විශාල වශයෙන් ඒකාරාශී වන විරෝධතා සඳහා අවසර ලබා නොදිය යුතු බව සඳහන් දැනුම්දීමක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙතින් පොලිස්පතිවරයා වෙත ලැබී තිබේ. අදාළ මාධ්‍ය නිවේදනයෙහි අන්තර්ගතයෙන් පවා මහජනතාව විශාල වශයෙන් ඒකාරාශී වන විරෝධතා වැළැක්වීමට කටයුතු කරන ලෙස උපදෙස් දෙන නමුත් මහජන විරෝධතා පූර්ණ තහනම් කිරීමක් අදහස් කර නැත. ඒ අනුව, සෞඛ්‍ය මාර්ගෝපදේශානුකූලව පවත්වනු ලබන රැස්වීම් හා විරෝධතා තහනම් කර නැත.

ඕනෑම සංවිධිත උද්ඝෝෂණයක් සිදුකළ යුත්තේ මහජන සෞඛ්‍යයට තර්ජනයක් නොවන අන්දමින් බවත්, විරෝධතාවලට, පෙළපාලිවලට හෝ ඒ හා සමාන ක්‍රියාකාරකම්වලට සහභාගී වීමට අදහස් කරන පුද්ගලයන් තමන්ගේ හා පොදු ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් සෞඛ්‍ය නිර්දේශානුකූලව කටයුතු කළ යුතු බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩි ලෙස විශ්වාස කරයි. කෙසේ වෙතත්, කලින් පණවනු ලැබූ සීමාකිරීම් ලිහිල් කිරීම යෝග්‍ය යයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තීරණය කර තිබෙන සංදර්භයක් තුළ, පොලිසියට විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා දැඩි බලයක් යොදවමින් ක්‍රියාකිරීම සඳහා සාධාරණ හේතුවක් ඇතැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය විශ්වාස කරන්නේ නැත.

ඇතැම් අවස්ථාවලදී, එවැනි විරෝධතාකරුවන් මහේස්ත්‍රාත්වරයා විසින් ඇප මත නිදහස් කළ විටදී එසේ ඇප මත නිදහස් කරන ලද පුද්ගලයන්ගේ කැමැත්තෙන් තොරව පොලිස් නිලධාරීන් විසින් ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් තිබේ. ඇතැම්විට එසේ කරනු ලබන්නේ ඔවුන් රැගෙන යන්නේ කොහෙටදැයි ඔවුන්ට හෝ ඔවුන්ගේ පවුල්වලට පවා දැනුම්දීමකින් තොරවය.

ඇප මත නිදහස් කරන ලද පුද්ගලයන් ඔවුන්ගේ කැමැත්තෙන් තොරව අධිකරණ භූමියේ සිට බලහත්කාරයෙන් නිරෝධායනය සඳහා රැගෙන යාමේ අවස්ථා කීපයක් වෙත ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අවධානය යොමුකර තිබේ. එවැනි තීරණ ගනු ලැබුවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වැනි සෞඛ්‍ය නිලධාරීන්ගේ උපදෙස් මත බවට සාක්ෂි ඉතා අඩුය. වර්තමානයේදී කෝවිඩ්-19 ආසාදනය වූ පුද්ගලයන් සහ ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් පවා නිරෝධායන මධ්‍යස්ථානවලට වඩා නිවෙස්වල හෝ හෝටල්වල නිරෝධායනය සිදුකරන පසුබිමක් තුළ ගනු ලබන මෙම ක්‍රියාමාර්ග කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතුය.



ශ්‍රී ලංකා නීතිඥ සංගමය
இலங்கைச் சட்டத்தரணிகள் சங்கம்
BAR ASSOCIATION OF SRI LANKA

කෝවිඩ්-19 සම්බන්ධයෙන් 2020 ඔක්තෝබර් 15 දා අංක 2197/25 යටතේ ගරු සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයේ රෙගුලාසි කෙරෙහි ඔබගේ අවධානය යොමු කරනු ලැබේ. අදාළ රෙගුලාසි අංක 91 යටතේ මෙසේ දැක්වේ:

91. නිසි බලධරයා විසින්, 2019 කොරෝනා වෛරස් රෝගය (කොවිඩ්-19) සම්බන්ධයෙන් වන රෝගී ප්‍රදේශයක් තුළ සිටින -

- (අ) තැනැත්තන්ගේ සංචරණය සීමා කිරීම;
- (ආ) රෝගී තැනැත්තකු හෝ රෝගී තැනැත්තකු බවට සැක කරනු ලබන යම් තැනැත්තකු ප්‍රතිකාර සඳහා හෝ නිරෝධායන කාර්ය සඳහා රෝහලකට, නිරීක්ෂණ ස්ථානයකට හෝ නිරෝධායන මධ්‍යස්ථානයකට ගෙනයෑම හෝ එසේ ගෙන යන ලෙස යම් තැනැත්තකු වෙත නියම කිරීම; හෝ
- (ඇ) සමස්ත ශ්‍රී ලංකාව සඳහා නිසි බලධරයා විසින් නිශ්චය කරනු ලැබිය හැකි ආකාරයට බීජේෂණ කාලසීමාව නොඉක්මවන කාලයක් සඳහා රෝගය වැළඳී ඇති බවට සැක කරනු ලබන යම් තැනැත්තකු වෙත ස්වකීය නිවස තුළ, පරිශ්‍රය තුළ හෝ පදිංචි ස්ථානය තුළ ස්වයං නිරෝධායනය වන ලෙස විධාන කිරීම, නීත්‍යානුකූල වන්නේය.

ඒ අනුව, නිරෝධායනය අදාළ වන්නේ රෝගය වැළඳී ඇති හෝ එය වැළඳුණු බවට සැක කරනු ලබන අයෙකුට පමණි. වෙනත් කිසිවෙකුට නිරෝධායනය අදාළ වන්නේ නැත. පැහැදිලිවම, නිරෝධායනය සෞඛ්‍යාරක්ෂක ක්‍රියාමාර්ගයක් වන අතර, දඬුවමක් හෝ රැඳවුම් මාර්ගයක් ලෙස භාවිතා නොකළ යුතුය.

ඇප මත නිදහස් කරන ලද පුද්ගලයන් බලහත්කාරයෙන් නිරෝධායන මධ්‍යස්ථානවල රැඳවීමේ ඉහත දක්වන ලද ක්‍රියාකාරකම් බලහත්කාරී සහ නීති විරෝධී වන අතර එම පුද්ගලයන් ඇප මත නිදහස් කළ අධිකරණයට කරනු ලබන අපහාසයක් වේ. එවැනි අත්අඩංගුවට ගැනීම් හා බලහත්කාරයෙන් රඳවා තබාගැනීම් හේතුවෙන්, සෞඛ්‍ය බලධාරීන්, ආරක්ෂක හමුදා සහ පොලිසිය විසින් කෝවිඩ්-19 මර්දනය කිරීම සඳහා ගනු ලබන අව්‍යාජ ප්‍රයත්නයන් සම්බන්ධයෙන් අහිතකර ප්‍රතිඵල ඇතිකර ඒවා යටපත් කරයි.

එබැවින්, සාමකාමී ලෙස විරෝධය පෑමේ අයිතිවාසිකම ක්‍රියා කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමෙන් හා රඳවා තැබීමෙන් වැළකී සිටින ලෙස පොලිස් නිලධාරීන්ට උපදෙස් දීම සඳහා පොලිස්පතිවරයා ලෙස පියවර ගන්නා ලෙස ඔබෙන් ඉල්ලා සිටිමු. ඔබ දන්නා පරිදි, 2021 ජූනි මස 10 දා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් “අසමගිය, වෛරය හා කෝවිඩ්-19 වැඩසටහනට බාධා ඇති කරන ව්‍යාජ පුවත්, ඡායාරූප, වීඩියෝ බෙදාහැරීම සම්බන්ධ පොලිස් මාධ්‍ය නිවේදනය” මාතෘකාවෙන් ඔබ වෙත යොමුකරන ලද ලිපියට තවමත් පිළිතුරු ලැබී නැත. කෝවිඩ්-19 පැතිරීම පාලනය කිරීමේ මුඛ්‍යමාර්ගයක් ලෙස ශ්‍රී ලංකා පොලිසිය විසින් නිකුත් කරනු ලබන පුවත්පත් නිවේදන සහ වක්‍රලේඛ මගින් පුද්ගල අයිතිවාසිකම්වලට එල්ලකරනු ලබන තර්ජනවල වැඩිවීම පිළිබඳ ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩි අවධානය යොමුකර තිබේ.



ශ්‍රී ලංකා නීතිඥ සංගමය
இலங்கைச் சட்டத்தரணிகள் சங்கம்
BAR ASSOCIATION OF SRI LANKA

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස, විරුද්ධ වීමේ නිදහසට අහිතකර ලෙස බලපාන අන්දමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ භාවිතා කිරීමට ඉඩ නොදෙන ලෙස ද, සෞඛ්‍ය රෙගුලාසි හා මාර්ගෝපදේශ ඒවායේ අරමුණ වන කෝවිඩ්-19 පැතිරීම වැළැක්වීම වෙනුවෙන් පමණක් භාවිතා කරන බව තහවුරු කරන ලෙස ද ඔබෙන් ඉල්ලා සිටිනු ලැබේ.

විරෝධතාකරුවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී පොලිසිය විසින් භාවිතා කරන ලද අධික බලය පිළිබඳව ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධානය යොමුකරයි. මින් පෙර විවිධ අවස්ථාවලදී ද පොලිසිය විසින් අධික බලයක් භාවිතා කිරීම සම්බන්ධයෙන් අප විසින් අවධානය යොමුකරන ලදී.

මෙයට,
විශ්වාසී,

ජනාධිපති නීතිඥ සාලිය පීරිස්
සභාපති
ශ්‍රී ලංකා නීතිඥ සංගමය

රජීව් අමරසූරිය
ලේකම්
ශ්‍රී ලංකා නීතිඥ සංගමය